

2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (“බැංකුව”) මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ 33 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම වාර්තාව නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි යනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (“අධ්‍යක්ෂ මණ්ඩලය”) වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2 මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශන වලින්, 2016 දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.1.1 අනෙකුත් නීති හා රෙගුලාසි අවශ්‍යතාවයන්ගේ වාර්තාව

මෙම මූල්‍ය ප්‍රකාශන 1988 අංක 30 දරන බැංකු පනතින් සහ ඊට අදාළ ඇමුණුම් වලින් අවශ්‍ය කෙරෙන තොරතුරු අනුව ඉදිරිපත් කර තිබුණි.

2.2 මූල්‍ය ප්‍රකාශන මත අදහස් දැක්වීම්

2.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුව, 2016 දෙසැම්බර් 31 දිනට හානිකරණය සඳහා රු.105,425,557 ක ඌණ ප්‍රතිපාදනයක් නිරීක්ෂණය විය.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) පසුගිය වර්ෂයේදී රු.20,062,822 ක් අඩුවෙන් දක්වන ලද පොළී ආදායම නිවැරදි කිරීමේදී පසුගිය වර්ෂයට ගැලපීම වෙනුවට, 2016 වර්ෂයේ පොළී ආදායමක් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (ii) 2016 වර්ෂය අවසානයේ සිදු කරන ලද සේවක ණය වටිනාකමෙහි සාධාරණ අගය ගණනය කිරීමේදී රු.3,193,923,358 ක් වූ මුළු සේවක ණය වටිනාකමෙන් රු. මිලියන 64.6 ක් වූ සේවක ණය ප්‍රමාණයක් බැංකුව විසින් සැලකිල්ලට ගෙන නොතිබුණි.
- (iii) ශේෂ සනාථන ලිපියෙහි සඳහන් ගෙවිය යුතු කල්බදු ශේෂය සහ 2016 දෙසැම්බර් 31 දිනට පොදු ලෙජරය අතර රු.2,679,980 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

අනුකූල නොවූ පහත අවස්ථාවන් විගණනයේදී නිරීක්ෂණය විය

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ)	
(i)	
බැංකු පනතේ නියෝග 2007 අංක 10	මුළු බර තැබූ වත්කම් මත අවදානමට අදාලව ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය අවමය සියයට 10 ක් ලෙස පවත්වා නොගැනීමේ අවස්ථාවන් නිරීක්ෂණය විය.
(ii)	
2015 අංක 01	2016 වර්ෂය තුළදී ද්‍රවශීලතා ආවරණ අනුපාතය අවම වශයෙන් සියයට 70 ක් ලෙස පවත්වාගෙන නොතිබුණි.
(ආ)	
2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ 114 පරිච්ඡේදය, 2016 අප්‍රේල් 29 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක 03/2016 හි 2 ඡේදය සහ 2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක 12 හි 8.7 ඡේදය	උපයන විට ගෙවීම් බදු සේවකයාගේ වැටුපෙන් අඩු කර ප්‍රේෂණය කිරීම බැංකුව විසින් සිදු කළ යුතුය. කෙසේ වුවද, එලෙස අඩුකර ගැනීමෙන් තොරව 2016 වර්ෂය සඳහා බැංකුව සිය තැන්පතු වලින් රු.20,425,009 ක මුදලක් උපයන විට ගෙවීම් බදු ලෙස ගෙවා තිබුණි.
(ඇ)	
2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක PED/12	
(i)	
9.2 (c) ඡේදය	බැංකුවෙහි අනුමත සේවක සංඛ්‍යාව අනුව, අනුමත සහකාර කළමනාකරණ තනතුරු සංඛ්‍යාව 1092 විය. කෙසේ වුවද, එම අවශ්‍යතාවයට පටහැනිව බැංකුව 2016 වර්ෂය තුළදී ඉහත තනතුරු සඳහා අමතරව එක් සේවකයෙකු බඳවා ගෙන තිබුණි.
(ii)	
9.2 (d) ඡේදය සහ 9.3.1	බැංකුවෙහි සියළු තනතුරු සඳහා වන බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටිය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වුවද, බැංකුව 2016 දෙසැම්බර් 31 දින වන විටත් බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටිය සකස් කර අනුමත කරවා ගෙන නොතිබුණි.
(iii)	
9.2 (e) ඡේදය	ආයතනය නව තනතුරක් ඇතිකරන අවස්ථාවක අදාල අයදුම්පත් සංවිධාන සටහන සමඟ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වුවද, බැංකුව එසේ නොකර සේවකයන් 03 දෙනෙකු නව සේවක තනතුරු සඳහා බඳවා ගෙන තිබුණි.
(iv)	
9.3.1 ඡේදය	බැංකුව 2016 වර්ෂය සඳහා අනුක්‍රමික සැලැස්ම සකස් කර නොතිබුණි.

(v) 9.7 ඡේදය

අනුමත බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටියක් නොමැතිවීම හේතුවෙන් ප්‍රධාන කළමනාකරු ඇතුළුව නිලධාරීන් 05 දෙනෙකුගේ වැටුප් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නිශ්චය කර තිබුණි.

(ඇ) 2010 අගෝස්තු 03 දිනැති කාර්යාල උපදෙස් වක්‍රලේඛ අංක 2010/10

බැංකුව උකස් අත්තිකාරම් මත පොළී ආදායමෙන් සියයට 1 ක ප්‍රතිපාදනයක් සිදුකර තිබුණද, 2016 වර්ෂය අවසානයේ භානිකරණ ගණනයේදී ඉහත ප්‍රතිපාදනය ඉවත් කර තිබුණි.

3 මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ මෙහෙයුම් වලින් වූ ප්‍රතිඵලය රු.මිලියන 1,256 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු.මිලියන 972 ක් වූයෙන්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵල වල රු.මිලියන 284 ක් හෙවත් සියයට 29 ක වර්ධනයක් දැක්වුණි.

ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළදී පොළී ආදායම රු.මිලියන 3,054 කින් වැඩි වීම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

3.1.1 බැංකුවේ එකතු කළ අගය

පසුගිය වර්ෂයේ එකතු කළ අගය වන රු. මිලියන 5,797 සමඟ සැසඳීමේදී ප්‍රවර්තන වර්ෂයේ එකතු කළ අගය පුද්ගල පඩිනඩි, බදු වියදම හා ක්ෂය වීම් වල එකතුව වන රු. මිලියන 6,374 ක් ගැලපීමෙන් පසු රු. මිලියන 7,015 ක් වී තිබුණි. තවද, ආයතනයේ එකතු කළ අගය රු.මිලියන 1,218 කින් වර්ධනය වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ලබා ගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා ආංශික අනුපාත වලට සාපේක්ෂව බැංකුවේ වැදගත් ගිණුම්කරණ අනුපාත කිහිපයක් පහත පරිදි වේ.

දර්ශකය	ආංශික අනුපාතය (බලපත්‍රලාභී විශේෂිත බැංකු)	2016	2015
-----	-----	-----	-----
ලාභදායීත්ව අනුපාත	සියයට	සියයට	සියයට
-----	-----	-----	-----
ශුද්ධ ලාභ අනුපාතය	9.30	4.07	4.23
ශුද්ධ පොලී ආන්තිකය	3.76	6.61	6.84
පොලී ආදායම මත ශුද්ධ පොලී ආදායම	33.87	51.41	56.05
මුළු ආදායමට පොලී නොවන ආදායම	4.26	5.91	6.00
පොලී ආදායම මත පොලී වියදම	66.13	48.59	43.95
මෙහෙයුම් වියදම් වලට සේවක පිරිවැය	51.14	72.9	73.66
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ	1	0.54	0.53
හිමිකම් මත ප්‍රතිලාභ	18.3	11.04	9.80
කොටසකට ඉපයුම		4.68	3.86
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත			
(i)පෙළ I	13.5	6.5	7.56
(ii)පෙළ II	15.2	9.27	10.53
ද්‍රවශීලතා අනුපාත			
ක්ෂණික වත්කම් අනුපාත (අවමය සියයට 20)	61.4	21.25	21.77
වත්කම් තත්ත්වය			
අක්‍රීය අත්තිකාරම් අනුපාත	5.28	2.86	4.00

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සියයට 3.76 ක් වන බලපත්‍රලාභී විශේෂිත බැංකු සාමාන්‍ය අනුපාතයට සාපේක්ෂව 2016 වර්ෂය සඳහා සියයට 6.61 ක ඉහළ පොලී ආන්තිකයක් නිරීක්ෂණය විය.
- (ii) බැංකුවේ ශුද්ධ ලාභ අනුපාතය 2016 වර්ෂය සඳහා සියයට 4.07 ක් ලෙස වාර්තා වූ අතර එය ක්ෂේත්‍ර අනුපාතය වූ සියයට 9.30 ට වඩා අඩුවිය.
- (iii) සියයට 51.14 ක් වන ක්ෂේත්‍ර අනුපාතයට සාපේක්ෂව 2016 වර්ෂය සඳහා මෙහෙයුම් වියදම් වලට සේවක පිරිවැය සියයට 72.9 ක් විය.
- (iv) සියයට 1 ක් වන ක්ෂේත්‍ර සාමාන්‍යයට සාපේක්ෂව සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය සියයට 0.54 ක් පමණක් විය.
- (v) ඉකුත් වර්ෂයට සාපේක්ෂව බැංකුවේ අක්‍රීය ණය අනුපාතය සියයට 4 සිට සියයට 2.9 දක්වා පහත වැටී තිබුණි.

3.2.1 බැංකුවේ ද්‍රවශීලතා පරතරය

2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී මාස 3 දක්වා සහ වර්ෂ 5 ට වැඩි මුළු වගකීම්, මුළු වත්කම්වලට වඩා විශාල අතිරික්තයක් වූ අතර 2016 වර්ෂය අවසානයට මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් මත ද්‍රවශීලතා පරතරය පිළිවෙලින් රු. 26,165,176,253 ක් හා රු. 12,411,019,459 ක් විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

4.1.1 ප්‍රධාන අරමුණු ලඟා කර ගැනීම

2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත අනුව, බැංකුවේ අරමුණු පහත පරිදි වේ.

- කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳාම, වාණිජ, පශු සම්පත්, ධීවර කටයුතු සංවර්ධනය හා කාන්තා සවිබලගැන්වීම් ප්‍රවර්ධනය මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පහසු කරලීම.
- ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කුඩා හා මධ්‍ය ව්‍යවසායයන් සඳහා මූල්‍ය සහාය ලබා දීම.

2016 වර්ෂය තුළ ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමේදී බැංකුවේ කාර්ය සාධනය සාරාංශ කර පහත දැක්වේ.

මූල්‍ය සහාය ලබා දීම සඳහා ඉලක්කගත ක්ෂේත්‍ර	2016	මුළු ණය	2016	දෙසැම්බර් 31 දිනට	මුළු ණය
	දෙසැම්බර් 31 දිනට ඉලක්කගත මුදල රු.මිලියන	මන ප්‍රතිශතය	දෙසැම්බර් 31 දිනට	මන ප්‍රතිශතය	මන ප්‍රතිශතය
			ණය සංඛ්‍යාව	මුදල රු.මිලියන	
කෘෂිකර්මය	11,585	16	72,465	9,520	13
කර්මාන්ත	10,367	14	36,426	1,982	3
වෙළඳ හා වාණිජ	12,789	17	31,622	7,549	11
පශු සම්පත්	2,443	3	10,947	1,717	2
ධීවර	830	1	2,925	660	1
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්			6,237	9,317	13
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන			05	25	-
උප එකතුව	38,014	52	160,627	30,770	43
වෙනත්	35,721	48	-	40,637	57
මුළු එකතුව	73,735	100	160,627	71,407	100

(i) වෙනත් ක්ෂේත්‍ර හැර, ඉහත සඳහන් විශේෂිත අරමුණු ලඟා කර ගැනීම සඳහා බැංකුව ඉලක්ක ගත මුළු ණය වලින් සියයට 52 ක් ලබා දීමට සැලසුම් කර තිබුණු අතර, 2016 දෙසැම්බර් 31 දිනට සියයට 43 ක් ලඟා කර ගෙන තිබුණි.

- (ii) බැංකුව ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අවධානය යොමු කරනවා වෙනුවට වැඩි අවධානයක් යොමු කර තිබුණේ පාරිභෝගික ණය, නිවාස ණය, තැන්පතු ඵරෙහි ණය, උකස්, කල්බදු සහ සේවක ණය මත වන අතර, අනෙකුත් අරමුණු සඳහා මුළු ණය වලින් සියයට 57 ක් ලබා දී තිබීම ඊට සාක්ෂි දරා ඇති බව නිරීක්ෂණය විය.

4.1.2 ලභා කර ගත් ව්‍යාපාර අරමුණු

සංයුක්ත සැලැස්ම අනුව 2016 වර්ෂය තුළදී බැංකුව ලභා කර ගත් ව්‍යාපාර අරමුණු වල සාරාංශය පහත පරිදි වේ.

නිර්ණායක	ඉලක්කය	තථ්‍ය	වෙනස (හිතකර / අහිතකර)
ශුද්ධ පොලී ආදායම (රු.බි)	8.2	7.6	(0.6)
ශුද්ධ මෙහෙයුම් ආදායම (රු.බි)	8.2	8.4	0.2
බදු පෙර ලාභය	1.6	1.26	(0.34)
ආදායම මත පිරිවැය සියයට	76.4	86.6	(10.2)
වත්කම් මත ප්‍රතිලාභය සියයට	1	0.54	(0.46)
ස්කන්ධය මත ප්‍රතිලාභය සියයට	17.2	11.04	(6.16)

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණය කරනු ලැබේ.

සංයුක්ත සැලැස්මෙහි විදහා දක්වන අරමුණු වලට ඵරෙහිව සමාලෝචිත වර්ෂයේ තථ්‍ය තත්ත්වය අතර අහිතකර වෙනස්කම් නිරීක්ෂණය වී තිබුණි.

4.1.3 ණය පරිපාලනය

(අ) අක්‍රීය ණය සහ අත්තිකාරම් (NPL)

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2016 දෙසැම්බර් 31 දිනට මුළු ණය සහ අත්තිකාරම් වටිනාකම රු.මිලියන 108,103 ක් වූ අතර, සමාලෝචිත වර්ෂය අවසානයේ දී එම ණය සහ අත්තිකාරම් වලින් අක්‍රීය ණය එකතුව රු.මිලියන 3,047 ක් හෙවත් සියයට 2.9 ක් විය.

2016 දෙසැම්බර් 31 දිනට ඉහත අක්‍රීය ණය වර්ගීකරණය පහත පරිදි වේ.

ප්‍රභේදය	2016 දෙසැම්බර් 31 දිනට හිඟ ශේෂය රු.මිලියන	ප්‍රතිශතය
විශේෂ සඳහන් කිරීම් ණය	492	16
අපේක්ෂිත මට්ටමට අඩු ණය	544	18
සැකසහිත ණය	401	13
අලාභ ණය	1,610	53
	-----	----
එකතුව	3,047	100
	=====	====

(ii) බැංකුව 2016 දෙසැම්බර් 31 දිනට ලබාදී තිබුණු රු.132,119,110 ක අත්තිකාරමින් එක් වාරිකයක් හෝ ආවරණය කරවා ගෙන නොතිබුණි. ඉහත අත්තිකාරම් වල වයස් විශ්ලේෂණය පහත පරිදි වේ.

වයස් විශ්ලේෂණය	මුදල රු.
-----	-----
අවුරුදු 1ට අඩු	10,619,000
අවුරුදු 1-3	70,342,952
අවුරුදු 4-5	30,966,031
අවුරුදු 5ට වැඩි	20,191,127

එකතුව	132,119,110
	=====

(ආ) ලිය ඉසුර ණය ක්‍රමය

2014 අයවැය යෝජනාව අනුව, බැංකුව විසින් කිසිදු පොළී අයකිරීමක් නොමැතිව රු.මිලියන 2,443.93 ක මුදලක් 2014 සහ 2015 වර්ෂ තුළ ණය මුදල් ලෙස ලබාදී තිබුණි. කෙසේ වෙතත්, 2016 දෙසැම්බර් 31 දිනට ඉන් රු.මිලියන 62.92 ක මුදලක් අක්‍රීය ණය ලෙස, වාර්තා වී තිබූ අතර ඉන් රු.මිලියන 23.12 ක මුදලක් අලාභ වර්ගීකරණය යටතේ වාර්තා වී තිබුණි.

(ඇ) කපා හල ණය සහ අත්තිකාරම්

අලාභ වර්ගීකරණය යටතේ වන රු.1,826,004,893 ක ණය වටිනාකමින් ප්‍රාග්ධනය සහ පොළියද ඇතුළත් රු.214,898,939 ක සහ රු.609,321 ක මුදලක් සමාලෝචිත වර්ෂය සහ පසුගිය වර්ෂය සඳහා කපා හැර තිබුණි.

4.2 කළමනාකරණ දුර්වලතා

සීමාසහිත ශ්‍රී ලංකා සමුපකාර ග්‍රාමීය බැංකු සංගමය විසින් රු.මිලියන 170 ක මුදලක්, 2015 ජූලි 15 වන දින සියයට 7.75 ක ඵදිනට වාර්ෂික සඵල පොළී අනුපාතය යටතේ බැංකුවේ කැළණිය ශාඛාවේ තැන්පත් කර තිබුණි. කෙසේ වෙතත්, බැංකුව ස්ඵාවර තැන්පතු සහතිකයේ වාර්ෂික සඵල පොළී අනුපාතය සියයට 9.68 ක් ලෙස වැරදියට සඳහන් කර තිබුණි. මේ හේතුවෙන් බැංකුවට රු.4,038,082 ක අමතර පොළියක් ගෙවීමට සිදු වුණි.

4.3 මෙහෙයුම් දුර්වලතා

(අ) උණ උපයෝජිත වත්කම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) අනුරාධපුර නගර ශාඛාව පවත්වාගෙන යාම සඳහා රු.160,000 ක මාසික කුලියක් මත නව ගොඩනැඟිල්ලක් ලබා ගෙන තිබුණු අතර, පිළිවෙළින් 2015 දෙසැම්බර් 17 වන දින සහ 2016 ජූලි 05 වන දින මුළු එකතුව වන රු. 2,880,000 ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා තිබුණි. බැංකුව අත්තිකාරම් වටිනාකමින් රු.48,000 ක මුදලක් අඩු කර ගනිමින් ශුද්ධ කුලිය ලෙස රු.112,000 බැගින් මාසිකව ගෙවා තිබුණි. 2016 දෙසැම්බර් 31 දිනට බැංකුව ගොඩනැඟිලි හිමිකරු වෙත කුලී වියදම වශයෙන් රු.934,193 ක මුදලක් ගෙවා තිබුණු අතර, 2017 මැයි 31 දින වන විටත් බලාපොරොත්තු වූ අරමුණු වෙනුවෙන් ගොඩනැඟිල්ල භාවිතයට ගෙන නොතිබුණි.

(ii) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ත්‍රිකුණාමල ශාඛා ගොඩනැගිල්ලේ පළමු මහල රු.25,000 ක මාසික කුලී පදනම මත 2014 මාර්තු මස ලබා ගෙන තිබුණි.කෙසේ වෙතත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකය පිහිටුවා නොතිබුණු අතර, 2016 දෙසැම්බර් 31 දින වන විට බැංකුව රු.850,000 ක මුළු කුලී වියදමක් දරා තිබුණි.එම නිසා එය නිෂ්ඵල වියදමක් ලෙස නිරීක්ෂණය විය.

(iii) හලාවත සහ ආනමඩුව ශාඛා වල කල්බදු පදනම මත ලබා ගත් දේපළ දෙකක් සැලසුම් ප්‍රමාද වීම හේතුවෙන් පිළිවෙලින් අවුරුදු 19 ක් හා අවුරුදු 9 කට වැඩි කාලයක් අක්‍රීයව පැවතුණි.

(ආ) අක්‍රීය ආයෝජන

1999-2003 කාල පරාසය තුළදී, බැංකුව විසින් රු.මිලියන 47.25 ක මුදලක් සීමාසහිත වණික් නීතිගත සංස්ථාවේ කොටස් වල ආයෝජනය කර තිබුණද, ආයෝජනය කළ මුදලවත් ආවරණය කරගැනීමට බැංකුව අසමත් වී තිබුණි.

4.4 මානව සම්පත් කළමනාකරණය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2016 දෙසැම්බර් 31 දිනට සහය සාමාන්‍යාධිකාරී තනතුරු වල පුරප්පාඩු 08 පිරවීම සඳහා බැංකුව ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

(ආ) 2016 දෙසැම්බර් 31 දිනට කාර්යාල සහායක සහ සම තනතුරු වල 57 ක අතිරේක සේවක සංඛ්‍යාවක් සහ රියදුරු තනතුරු වල පුරප්පාඩු 15ක් සහ ප්‍රධාන කළමනාකරු සහ බැංකු සහායක මට්ටමේ තනතුරු වල පුරප්පාඩු 362 ක් නිරීක්ෂණය විය.

4.5 විශ්‍රාම ප්‍රතිලාභ සඳහා බැඳීම

2016 දෙසැම්බර් 31 දිනට ගිණුම්වල රු.1,278,903,024 ක මුදලක් විශ්‍රාම ප්‍රතිලාභ සඳහා බැඳීම් ලෙස වෙන් කර තිබුණි.කෙසේ වෙතත්, අනාගත බැඳීම් ලභා කර ගැනීම සඳහා එම මුදල ආයෝජනය කිරීමට බැංකුව ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

4.6 බැංකුවේ වෙළඳපොළ කොටස

සමාලෝචිත වර්ෂය හා පෙර වර්ෂ 4 කට අදාළව බැංකු පද්ධතිය සමග සැසඳීමේදී ණය හා අත්තිකාරම් හා තැන්පතු මත බැංකුවේ වෙළඳපොළ කොටස පහත දැක්වේ.

**තැන්පතු හා ණය සහ අත්තිකාරම් වල
වෙළඳපොළ කොටස ප්‍රතිශතයක් ලෙස**

වර්ෂය	තැන්පතු මත පදනම්ව සියයට	ණය සහ අත්තිකාරම් මත පදනම්ව සියයට
2016	12.65	20.27
2015	11.48	19.58
2014	10.22	14.33
2013	10.15	17.92
2012	9.69	17.59

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

පසුගිය වර්ෂයට සාපේක්ෂව වෙළඳපොළ කොටසෙහි ආන්තික වර්ධනයක් නිරීක්ෂණය වී තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2015 ජුනි 11 දිනැති අංක 2015/65 දරන කාර්යාල චක්‍රලේඛය අනුව, අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව 45 ක් විය. කෙසේවුවද, 2016 දෙසැම්බර් 31 දිනට අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවට යොදවා ඇති තර්ථ සේවක සංඛ්‍යාව 34 ක් පමණක් වූ අතර, බැංකුව අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සඳහා ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් වෙන් කර නොතිබුණි. තවද, අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය දෙපාර්තමේන්තුවෙහි සහ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විගණනයක් සිදු කර නොතිබුණු බව නිරීක්ෂණය විය.

5.2 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත හා තර්ථ ආදායම සහ වියදම අතර සියයට 1 සිට සියයට 36 දක්වා සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය, බැංකුවෙහි ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ බැංකුවෙහි පද්ධති හා පාලන දුර්වලතා බැංකුවේ සභාපතිගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

පාලන ක්ෂේත්‍රය

ගිණුම්කරණය

ණය පරිපාලනය

මානව සම්පත් කළමනාකරණය

අභ්‍යන්තර පාලනය

නිරීක්ෂණ

- භානිකරණ ප්‍රතිපාදනය ගණනය කිරීම.
- වර්ෂ අවසානයේ දී ක්‍රමක්ෂය පිරිවැයට සේවක ණය හඳුනා ගැනීම.
- හඳුන්වා දෙන ලද පරිපාටි සමඟ සම්පූර්ණයෙන් අනුකූල වීම.
- ණය ලියාහැරීම
- රෙගුලාසි පිළිපැදීම.
- අභ්‍යන්තර විගණන ක්‍රියාකාරකම් බැංකුවෙහි සෑම මෙහෙයුම් ක්ෂේත්‍රයක් කරාම පැතිරවීම.
- බැංකු පද්ධතියෙහි පාලනයන් වඩා ශක්තිමත් කිරීම.
- උදා:පොලී අනුපාතවල වෙනස්කම්, තැන්පතු එරෙහි ණය වලදී තැන්පතුව අදාල ණය මුදල සමඟ සම්බන්ධ කිරීම.